

සමුපකාර ග්‍රාමීය බැංකුව

කළමනාකාර මහතා,
ග්‍රාමීය බැංකුව,

.....
ප්‍රිය මහත්මයාණෙනි,

ගිණුම් අංකය	
කළමනාකරුගේ අත්සන	
දිනය	

රුවන් කැකුළු ළමා ඉතිරි කිරීමේ ගිණුම.

රුවන් කැකුළු ළමා ඉතිරි කිරීමේ ගිණුමක් මා නමින් විවෘත කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි.

200 මස වැනිදායින් පටන් ගෙන මාස 60 ක කාලයක් තුළ මාසිකව / එක් වරක් පමණක්
(රු.) ක මුදලක් තැන්පත් කරවීමට මම පොරොන්දු වෙමි.
(තැන්පත් අවමය රු. 100/- ක ගුණිතයකින් විය යුතුය.)

1. ගනුදෙනුකරුගේ සම්පූර්ණ නම :
උපන් දිනය හා වයස :
පදිංචි ස්ථානයේ ලිපිනය :

2. භාරකරුගේ නම :
වයස :
රැකියාව :
පදිංචි ස්ථානයේ ලිපිනය :

රුවන් කැකුළු ළමා ගිණුම ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් ඇති බැංකු නීති රීති වලට අනුකූල වීමටත් එකී නීති රීති වලින් බැඳී සිටීමටත් මම කැමැත්ත ප්‍රකාශ කරමි.

පසු පිටේ සඳහන් කොන්දේසි වලටද මම එකඟ වෙමි.

සාකච්ඡා

නම :
තනතුර / රකෂාව :
ලිපිනය :

අත්සන / අත්සන්

අත්සන :

රාවන් කැබුළු ළමා ඉතිරි කිරීමේ ගිණුම විවෘත කිරීමේ කොන්දේසි.

- * අද උපන් දරුවාගේ පටන් වයස අවුරුදු 16 දක්වා දරුවන් වෙනුවෙන් මසකට රු.100/- ක් හෝ ඊට වැඩි සමාන වාරික 60 ක් හෝ රු.1,000/- ට වැඩි මුදලින් ගිණුම ආරම්භ කළ හැක.
- * ගිණුම ආරම්භ කළ අවස්ථාවේම ක්ෂණික ත්‍යාග රැස්කළ යුතුය.
- * යම් හෙයකින් ගිණුම්කරු මිය ගොස් ඇති අවස්ථාවකදී ගිණුමේ ශේෂය භාරකරුට හෝ නිත්‍යානුකූල උරුමකරුන්ට ගෙවිය යුතුය.
- * අවම තැන්පත් මුදල රු 100/- කි. ගිවිසගත් මුදල 100/- කින් බෙදෙන ගණනක් විය යුතුය.
- * මාස්පතා නොකඩවා මාසිකව මාස 60 ක් තැන්පත් කළ යුතුය.
- * ගිවිසුම කඩකළහොත් සාමාන්‍ය ඉතිරි කිරීමේ පොළිය ගෙවනු ඇත.
- * වසර 5ක් අවසානයේ මෙම මුදල් ස්ථාවර තැන්පත් ගිණුමකට මාරු කරනු ලැබේ. මාරු කිරීමෙන් පසු එවකට ගෙවනු ලබන ස්ථීර තැන්පත් පොළියට අමතරව 1% ක පොළියක් ගෙවනු ලැබේ.
- * ගිණුම්කරුගේ වයස අවුරුදු 16 ක් සම්පූර්ණ වීමෙන් පසුව පොළියක් සමග මුදල් ගිණුම් හිමියාගේ ඉල්ලීම පරිදි ලබාගත හැකිය. ගිණුම වසර 5 ක් සම්පූර්ණවීමේ දී ගිණුම් හිමියාගේ වයස අවුරුදු 18 ඉක්මවයි නම් අමතර ත්‍යාග සඳහා හිමිකම් ඇත.
- * භාරකරු වශයෙන් මෙම ගිණුමේ ඇති මුදල් සම්බන්ධයෙන් අයිතියක් හෝ පාලන බලයක් නොමැත.
- * පිළිගත හැකි හේතුවක් මත නොකඩවා මාස 03 ක් මුදල් තැන්පත් කිරීමට නොහැකි වූ අවස්ථාවකදී මාස තුනක මුදල් එකවර ගෙවා නැවත ක්‍රියාත්මක කළ හැක. මේ අන්දමට වාර තුනකට වඩා ගිවිසුම් කඩවූ විට සහන දෙනු නොලැබේ.